



**ප්‍රධාන ලේකම් කාර්යාලය - දකුණු පළාත**  
**பிரதான செயலாளர் அலுவலகம் - தென் மாகாணம்**  
**CHIEF SECRETARY'S OFFICE - SOUTHERN PROVINCE**

|   |                                    |   |
|---|------------------------------------|---|
| මගේ අංකය<br>எனது இல.<br>My No. } <b>CSS/7/1/9</b> | ඔබේ අංකය<br>உமது இல.<br>Your No. } | දිනය<br>திகதி<br>Date } <b>2016.10 20</b> |
|---|------------------------------------|---|

**ප්‍රධාන ලේකම් චක්‍රලේඛ (මුදල්) - 04 /2016**

දකුණු පළාත් සභාවේ සියළුම  
 ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන් හා  
 ගණන්දීමේ නිලධාරීන් වෙත,

**වාර්ෂික භාණ්ඩ සමීක්ෂණය - 2016**

දකුණු පළාත් සභා මුදල් රීති සංග්‍රහයේ මුදල් රීති 76.2.5 වගන්තිය අනුව ගණන්දීමේ නිලධාරීන් විසින් පළාත් සභාව සතු වූ හෝ පළාත් සභාව භාරයේ පවත්නා මුදල්, භාණ්ඩ, උපකරණ හා වෙනත් වත්කම් සුරක්ෂිතව තබා ගැනීම සහ සංරක්ෂණය සඳහා ප්‍රමාණවත් තරම් සහ විධිමත් විධිවිධාන යොදනු ලබන බවට හා ඒවා වරින් වර සත්‍යාපනය කරනු ලබන බවටත්, ඒවා නිසියාකාරව බැහැර කරනු ලබන කල්හි එසේ බැහැර කිරීම නියමිත නියෝග වලට හා උපදෙස් වලට අනුකූලව කරනු ලබන බවටත්, සැහිලීමට පත්විය යුතුය.

02. එබැවින් මු.රි.476 හා මු.රි.477 අනුව දකුණු පළාතේ සියළුම ප්‍රධාන ගණන්දීමේ නිලධාරීන් හා ගණන්දීමේ නිලධාරීන් විසින් තම අමාත්‍යාංශයට / දෙපාර්තමේන්තුවට අයත් සියළුම ආයතනවලට අදාලව වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ කටයුතු සිදුකළ යුතුය. ඒ සඳහා ප්‍රමුඛතාවය දී පහත සඳහන් කාලරාමු 02 න් ඔබ අමාත්‍යාංශයට අදාල කාල රාමුවට අනුකූලව 2016 වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ ක්‍රියාවලිය අවසන් කරනමෙන් මෙයින් දන්වනු ලැබේ.

**4.1. පළමුවන කාල රාමුව - පළාත් අමාත්‍යාංශයකට/ පළාත් දෙපාර්තමේන්තුවකට/ ආයතනයකට අදාල භාණ්ඩ සමීක්ෂණයට උපකාර්යාල අයත් නොවනවිට.**

- 4.1.1 2016 දෙසැම්බර් 15 දිනට පෙර භාණ්ඩ සමීක්ෂණ මණ්ඩල පත්කර අවසන් කිරීම
- 4.1.2. 2017 ජනවාරි 15 දිනට පෙර භාණ්ඩ සමීක්ෂණ කටයුතු භෞතිකව අවසන් කිරීම
- 4.1.3. 2017 ජනවාරි 29 දිනට පෙර භාණ්ඩ සමීක්ෂණ වාර්තාව ලබා ගැනීම

|   |   |                                       |  |  |
|---|---|---------------------------------------|--|--|
| ප්‍රධාන ලේකම්<br>பிரதான செயலாளர்<br>Chief Secretary } 091 2232343 | කාර්යාලය<br>காரியாலயம்<br>Office } 091 2234052<br>091 2226118 | ෆැක්ස්<br>பெக்ஸ்<br>Fax } 091 2246299 | ඊ-මේල්<br>மின்துறை<br>E-mail } chiefsec1@sitnet.lk | වෙබ් අඩවිය<br>இதளம்<br>Web site } www.cs.sp.gov.lk |
|---|---|---------------------------------------|--|--|

ප්‍රධාන ලේකම් කාර්යාලය, එස්.එච්. දහනායක මාවත, ගාල්ල. Chief Secretary's Office, S.H. Dahanayaka Mawatha, Galle.

பிரதான செயலாளர் காரியாலயம், எஸ்.எச்.தஹநாயக மாவத்தை, காலை.


**“විශිෂ්ටත්වයෙන් ! ට එන යහපාලනයක්”**

- 4.1.4. 2017 පෙබරවාරි 17 දිනට පෙර ඉහත 4.1.3 හි සඳහන් භාණ්ඩ සමීක්ෂණ වාර්තාව පරිදි ඌණතා හා අතිරික්ත වාර්තා කිරීම හා ක්‍රියාමාර්ග ගැනීම.
- 4.1.5. 2017 පෙබරවාරි 26 දිනට පෙර පොදු 47 වාර්තාව අනුව විනාශ කළ යුතු භාණ්ඩ සම්බන්ධයෙන් (D) අලුත්වැඩියා කළ යුතු භාණ්ඩ සම්බන්ධයෙන් (R), විකිණිය යුතු භාණ්ඩ සම්බන්ධයෙන් (S) හා වෙනත් රජයේ ආයතනවලට පැවරිය හැකි භාණ්ඩ සම්බන්ධයෙන් (T) සුදුසු පරිදි කටයුතු කිරීම.
- 4.1.6. 2017 මාර්තු 17 දිනට පෙර භාණ්ඩ සමීක්ෂණ වාර්තාව සහකාර විගණකාධිපති වෙත හා ප්‍රධාන ගණන්දීමේ නිලධාරී වෙත යොමු කිරීම.
- 4.1.7. 2016 වර්ෂයට අදාළව වාර්ෂික භාණ්ඩ සමීක්ෂණය ඉහත 4. 1.1 සිට 4.1.6. සඳහන් පරිදි නිම කර අදාළ සමීක්ෂණ වාර්තා සහකාර විගණකාධිපති වෙත යොමු කර ඒ බව 2017 මාර්තු 31 දිනට පෙර දකුණු පළාත් මුදල් අධ්‍යක්ෂ වෙත දැනුම් දීමට කටයුතු කිරීම.

4.2. දෙවන කාල රාමුව - පළාත් අමාත්‍යාංශයකට/ පළාත් දෙපාර්තමේන්තුවකට/ ආයතනයකට අදාළ භාණ්ඩ සමීක්ෂණයට උපකාර්යාල අයත්වනවිට.

- 4.2.1. 2016 දෙසැම්බර් 15 දිනට පෙර සමීක්ෂණ මණ්ඩල පත්කර අවසන් කිරීම.
- 4.2.2. 2017 මාර්තු 15 දිනට පෙර භාණ්ඩ සමීක්ෂණ කටයුතු භෞතිකව අවසන් කිරීම.
- 4.2.3. 2017 මාර්තු 31 දිනට පෙර භාණ්ඩ සමීක්ෂණ වාර්තාව ලබා ගැනීම.
- 4.2.4. 2017 අප්‍රේල් 15 දිනට පෙර ඉහත 4.2.3. හි සඳහන් භාණ්ඩ සමීක්ෂණ වාර්තාව පරිදි ඌණතා හා අතිරික්ත වාර්තා කිරීම හා ක්‍රියාමාර්ග ගැනීම.
- 4.2.5. 2017 අප්‍රේල් 30 දිනට පෙර පොදු 47 වාර්තාව අනුව විනාශ කළ යුතු භාණ්ඩ සම්බන්ධයෙන් (D) අලුත්වැඩියා කළ යුතු භාණ්ඩ සම්බන්ධයෙන් (R), විකිණිය යුතු භාණ්ඩ සම්බන්ධයෙන් (S) හා වෙනත් රජයේ ආයතනවලට පැවරිය හැකි භාණ්ඩ සම්බන්ධයෙන් (T) සුදුසු පරිදි කටයුතු කිරීම.
- 4.2.6. 2017 ජූනි 15 දිනට පෙර භාණ්ඩ සමීක්ෂණ වාර්තාව සහකාර විගණකාධිපති වෙත හා ප්‍රධාන ගණන්දීමේ නිලධාරී වෙත යොමු කිරීම.
- 4.2.7. 2016 වාර්ෂික භාණ්ඩ සමීක්ෂණය ඉහත 4.2.1 සිට 4.2.6. සඳහන් පරිදි නිම කර අදාළ සමීක්ෂණ වාර්තා සහකාර විගණකාධිපති වෙත යොමු කර ඒ බව 2017 ජූනි 30 දිනට පෙර දකුණු පළාත් මුදල් අධ්‍යක්ෂ වෙත දැනුම් දීමට කටයුතු කිරීම.

05. ඔබ අමාත්‍යාංශයේ/ දෙපාර්තමේන්තුවේ/ ආයතනයේ පසුගිය වර්ෂ වෙනුවෙන් භාණ්ඩ සමීක්ෂණ කටයුතු කර නොමැති නම්, එම වර්ෂවල භාණ්ඩ සමීක්ෂණ කටයුතු ද ආවරණය වන පරිදි පවත්නා මුදල් වර්ෂයේ භාණ්ඩ සමීක්ෂණ කටයුතු ඉහත 02 ඡේදයේ සඳහන් කාල රාමුව තුළ අවසන් කිරීම මු.රි. 76.2.5 යටතේ ඔබගේ වගකීම බවද සිහිපත් කරනු කැමැත්තෙමි..



ආර්.සී.ද සොයිසා,  
ප්‍රධාන ලේකම්,  
දකුණු පළාත.

- පිටපත් - 1. සහකාර විගණකාධිපති - දකුණු පළාත - දැ.ගැ.ස  
2 අභ්‍යන්තර විගණන අධ්‍යක්ෂ - දැ.ගැ.ස  
3. ගිණුම් හා ගෙවීම් අධ්‍යක්ෂ - දැ.ගැ.ස